

New Year's Issue  
2020

# Living the LOTUS

Buddhism in Everyday Life



年頭法話

## ඒදිනෙද ජ්‍යවිතය දෙස විපරමි කර බැලීම

රිෂ්මේ කෝසේය සංවිධාන ප්‍රධානී, නිවිකෝ නිවානෝ



ලෝක සාමය සඳහා වූ ආගමික සමුළුවේ  
(WCRP) 50 වන සංවත්සරය

නිරමාතා තුමාගේ ප්‍රාර්ථනය ආචර්ණය  
කිරීම තුළින් ලැබෙන ඉමහත් විත්ද්‍යය

ඡපානයේ 'රයිවා' යුගයේ සමරන පලමු නව වසර උදාවිය. ඔබ එකිනෙකා හද්වත් වල නැවුම් වූ බලාපොරොත්තු පොදු පැදිගෙන සිටිනවා යැයි සිතම්.

යිය වසරේ සුළු සුළං දෙකක් එක පෙළට පැමිණීමෙන් විශාල පිරිසකට අලාභ හානි සිදු වුවා. නිවාස දේපල හා වගා බිම් වලට හානි වූ පිරිස්, විදුලිය විසංධි වීම හා ජල කජ්ඩායුව නිසා අපහසුතාවයට පත්වූ පිරිස් වාගේම, තවමත් පුතිසංස්කරණ කටයුතු තුළින් යථාතත්වයට පත්වීමට නොහැකි පිරිස්ද විශාල පිරිසක් සිටිනවා. ඒ සියලුදෙනා වෙනුවෙන් මාගේ කණ්ගාටුව පිරිනමම්.

ඡපානය ස්වභාවික ආපද බහුල රටකි. එම නිසා අපි එකිනෙකා මේ දක්වා ලැබූ අත්දැකීම් තුළින්, හඳුසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරයේ දැනුම රස් කර ගැනීම අත්‍යාවශ්‍යය. ඒ වෙනුවෙන් ස්වයං ආධාරක (හඳුසි ආපද ආම්පන්න කටවිලය හා පුද්ගලයේ ආරක්ෂක ස්ථාන) හා පොදු ආධාරක (අසල්වාසීන් එකිනෙකාට උදාවි කිරීම) යන කරුණු 2කම වැදගත් කොට සලකා, ඇතිවිය හානිය අවම කර ගැනීමට කටයුතු කළයුතුය.

විශේෂයෙන්ම වර්තමානයේ ඇතිවන ස්වභාවික ආපදවන්, ගෝලිය උණුසුමේ බලපෑම නිසා උගු වී ඇතේ. මේ ආකාරයේ කාලගුණ විපරායාසයන්, මානුෂීය ක්‍රියාකාරකම් තුළින් වැඩි වීමේ අවධානමකට ලක්වී ඇතේ. ඡපානය සමඟීමත් රටක් වුවත්, අධික නිෂ්පාදනය, අධික පරිශෝජනය හා නාස්තිය දිගින් දිගටම සිදුවෙමින් පවතී.

# New Year's Message 2020

මේ කරුණු කාරණාවල විශාල වෙනසක් කිරීමට සූයුතු කාලය උදවී ඇතැයි සිතම්.

ඒ වාගේම ගිය වසරේ ජ්‍රේමනියේ දී, WCRP හි 10 වන ලෝක සමුළුව පැවැත්වුවා. එසේම WCRP ආරම්භ කර 50 වන සංචාරයද උදවිය. WCRP හි ආරම්භය හා එහි දියුණුව නිරමාතා තුමාගේ තිබුණ විශාල ප්‍රාර්ථනයක් මල් එල ගැනවීමකි. එහි ගමන් මග අඩිසියවසකට ලැගවීම ගැන ඇත්තේ, ඉමහත් වින්දනකි.

එම සමුළුව සයුතා ජ්‍රේමනියේ විදේශ කටයුතු ආමාත්‍යාංශයේද ප්‍රාර්ථන සහයෝගය ලැබුණි. ආගමික නායකයන්ට පමනක් සීමා තොවී, වසරෙන් වසර තොයෙක් රාජ්‍යයන් හා එක්සත් ජාතින්ගේ සංවිධානය සමග, බැඳීම ගකිනිමත් කරගනිමින් පුළුල් වී ඇත. නිරමාතා තුමා වාගේම ජේෂ්‍ය සාමාජිකයන්ද අනිවාර්යයෙන්ම ඉතාමත් සතුවින් බලා සිටිනවා ඇති.

සමුළුව පවත්වන කාල සීමාව තුළදී දියෙසයිදෙළු මූලස්ථානයේ වාගේම, ජ්‍රේමනිය තුළ සියලුම ගාබා වල සාමාජික සාමාජිකාවන් එහි සාර්ථකත්වය වෙනුවෙන් සූත්‍ර සංජ්‍යායනා කරමින් වන්දනා කළා. සියලුම සාමාජිකයගේ එම හැඟීම සිත තුළ බාරණය කරගෙනයි මම සමුළුවට සහභාගි වුවේ.

සාමය ඇති කිරීම නම්, අන්තර්ජාතිකව විශේෂ වූ සාකච්ඡාවන් හා ක්‍රියාකාරකම් අත්‍යාච්‍යාය. තමුත් එහි පදනම විය යුත්තේ එම රටවල, සමාජය හා ප්‍රඩාන වේ. ඒ වෙනුවෙන් ප්‍රවුල තුළ ආගමික පසුව්ම මත සාමකාමී හදුවතක් හා මානුෂීයත්වයක් තිබිය යුතුය. එදිනේද, ආගමික ජීවන රටාව සාමය වෙත මග පාදන බව තැවත වරක් ගුහණය කරගත යුතුය.

මේ වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාස වල ටොසියෝ වල 2 වන වතාවට ඔලිම්පික් උත්සවය පැවැත්වේ. ඒ සයුතා මිලියන 30 ක හෝ 40 ක විදේශීකයන් ප්‍රමාණයක් දළ වශයෙන් පැමිණෙයි යැයි පවසනවා. ඒ අයට ජ්‍රේමනයේ විජිත්ත්වය හැගෙන අපුරින් දීප්තිමත්ව, කාරුණිකව හා උත්සුසුම් හදුවතින් කටයුතු කරමින් හැකි අපුරින් උදවී උපකාර කරමු.



**තමා සිටින සැම ස්ථානයක්ම 'මේ මොහොත මේ ස්ථානය ධර්මය පුහුණුවන තැනකි'**

**ද්‍රව්‍ය පුරා කරන්නාවු සැම කටයුත්තක්ම, බුද්ධ මාර්ගයට යා කරමු**

2020 වසරේ, සාමාජික අපගේ ගුද්ධාවේ අරමුණ පහත ආකාරයට සඳහන් කළා.

අහසත් පොලවත් යන ස්වභාව ධර්මය එක් මොහොතක් හෝ තොනැවති, නිරමාණයන් හා වෙනසට්ම තැවත තැවත සිදු කරයි. අපිත් අහසත් පොලවත් හා සමානවම, එක තැන පළුවීමක් තොමැතිව, සැම සියලු කටයුත්තකදීම තැවුම් හැඟීමෙන් දිනපතා නියැලීම වැදුගත්ය.

මේ වසරේ අප සංචාරය 82 වෙනි සන්ධිස්ථානයට පියනගයි. එම ඉතිහාසයේදී නිරමාතා තුමා, සම නිරමාතා තුමිය මූල් කරගෙන ජේෂ්‍ය නායක නායිකාවන් හා සාමාජික සාමාජිකාවන්ගේ නින්ද, ආහාර කැපකරමින් අප සංචාරය ගොඩ තැගුහ.

මින් ඉදිරියට 100 වෙනි සංචාරය වෙත පියනගන අපි, මේ මොහොත මේ ස්ථානය ධර්මය පුහුණුවන තැනකි යන ආධ්‍යාත්මයෙන්, කළුණ දැක්විය යුතු යැයි සිතම්.

වාර්ෂිකව ඉදිරිපත් කරන 'ගුද්ධාවේ අරමුණ' සිතට හෙදින් කා වැදීම සයුතා, අවුරුදු 3 ක කාලයක් එක හා සමාන අන්තර්ගතයකින් යුතුව ඉදිරිපත් කරමි. ඒ අනුව මේ වසරේදීන් 'අපි එකිනෙකා සිටින ස්ථානය බුද්ධත්වය ලබන්නාවු තැන යන ආධ්‍යාත්මයෙන්' යන කොටස පමණක් අල්තෙන් එකතු කරන ලදී.

බල සියලුදෙනාම දන්නා පරිදි, නිල් පාට සූත්‍ර පායයේ 'බුද්ධත්වය ලැබූ තැන පිළිබඳව මෙනෙහි කිරීම' ය ආරම්භක කොටසේ මේ ගැන සඳහන් වේ.

'බේංජේට්ව' ලෙස පැවුසු සැනීන් එකවර මතකයට තැගෙන්නේ, දියෙසයිදෙළුව හෝ අපගේ ධර්ම ගාබාවන් වේ. තමුත්, 'බේංජේට්ව හෝ බුද්ධත්වය ලැබන්නාවු තැන' යනු, අප සිටින්නාවු ස්ථානය, ජ්වන් වන්නාවු ස්ථානය, අපගේ ගේරය තිබන්නාවු ස්ථානය යන සැම තැනම වේ.

සූමෝ ක්‍රිඩාවට මෙය උපමා කරන්නේ නම්, සූමෝ ක්‍රිඩාව පුහුණුවන්නේ එක් ස්ථානයකය. එය ධර්ම ගාබාව හෝ හෝසා කණ්ඩායම වේ, තමුත් සූමෝ තියමාකරයෙන් තරග වින්නේ වෙනත් ස්ථානයක වේ, එය හරියට අපි තියමාකරයෙන් ධර්මයේ හැසිරය යුතු ප්‍රවුල, රැකියා ස්ථානය, පාසල හා සමාජයට සමාන වේ.

එදිනේද, ජ්වන් ගත කිරීමේදී තොයෙකු සිදුවීම් අප අවට ඇතිවේ. ආත්මාර්ථකාම් පුද්ගලයන්ද සිටින නිසා

එකිනෙකා තේරුම් ගතිමින්, සම්පූහනයක් තබා ගැනීම පහසු කටයුත්තක් නොවේ.

එකිනෙකාට නොගැලපෙන පුද්ගලයන් හා හමුවේ, අකාරුණික හා සැරපැජ විද්‍යා හාවිතා කරන අයද සිටියි. අපිව ගණන් නොගැනීම තුළින් දුකක් හා කණ්ගාවුවක් ඇතිවන අවස්ථාවන්ද තිබේ.

නමුත් මනුෂ්‍යයන්, ඒ ආකාරයේ අපහසුතා හා කරදර වලට පත්වීමෙන්, කෙසේ හෝ ඒ තුළින් මිදිය යුතුය යන හැඟීම ඇති කරගති. ඒ ආකාරය අත්හද බැලීම් නොමැති නම් නියම මනුෂ්‍යයෙකු ලෙස දියුණුවක් ඇතිනොවේ යයි සිතම්.

එබැවින් කරදර වලට මුහුණ දුන් විට, 'මනුෂ්‍යයෙකු ලෙස දියුණුවක් ඇති කර ගැනීමට අවස්ථාවක් උදවුනා', 'හොඳින්ම කටයුතු කළ යුතු අවස්ථාවයි' ලෙස හැම දෙයම හාරගතෙන, උපරිම උත්සහයෙන් කටයුතු කළ යුතුය. එය 'මේ මොහොත මේ ස්ථානය ධර්මය පුහුණුවන තැනකි' යන ආධ්‍යාත්මය වේ.

හි බොද්ධයන් වන අපට එදිනේද ජීවිතයේ ඇති වන සැම සිද්ධිමක්ම ධර්ම පුරුදු පුහුණුවක් වේ. විශේෂ දේවල් කළ යුතු නොවේ, මනුෂ්‍යයන් සමග හමුවේ කථාභන කිරීම, රිකියාව කිරීම, පාසල් යාම, ආහාර පිළියෙල කිරීම හා පිරිසිදු කිරීම ආද සියල්ලම ධර්ම පුරුදු පුහුණුව වේ. ඒ සැම දෙයම අපහසු නොකර, පිළිවෙළට, හදවතින්ම කිරීම තුළින් යහපත් පුරුදු ජ්විතයට බද්ධ වේ, ස්වභාවයෙන්ම හදවත හා ගිරිය තැන්පත් වේ.

විශේෂයෙන්ම හදවතේ හැඟීම නිදහසේ පිට කිරීමට පහසු ස්ථානය පවුල වේ. එකිනෙකා අතර යුහු සබඳතාවය තිබෙනවා සේම, කිසිම පරිස්සමකින් කටයුතු නොකළ යුතු තැන හා දරුණු වන පුවමාරු වන ස්ථානයද වේ. එසේ වුවන් හැඟීම පාලනය කරගතෙන, මමත්වය පසෙකලා, බුදු දහමට අනුව පුහුණුවීමෙන් ඕනෑම දරුණු අවස්ථාවකට මුහුණුය හැකි පෙර පුහුණුවක් ලබන්නේද පවුල තුළිනි. එබැවින් පවුල යනු 'නියම මනුෂ්‍යයෙකුව තිර්මාණය කිරීමට පදනම් වන ස්ථානය' වේ.

එදෝ යුගයේ, රින්සයි නම් ආගමික තියායේ පිළියුම් සේන් ගුරුතුමා පහත ආකාරයේ කටයුත් සඳහන් කර ඇත.

වදනට වේ මුලාවන් - බුදු මග ගැන සිතාවන්

මම කළ යුතු දනාවන් - උදේ සවස ක්‍රියාවන්

බුදු මග ලෙස පවසන විට, එය ඉතා විශිෂ්ට වාගේම අමාරු මාර්ගයක් යයි සිතෙයි. නමුත් එම වදනට මුලා නොවාය යුතුය. අපි එදිනේද උදේ සවස කරන්නාවූ ක්‍රියාවන් බුදු මගට යා වීම දැනගත යුතු බව එහි අරුථ වේ. මේ තුළ 'මේ මොහොත මේ ස්ථානය ධර්මය පුහුණුවන තැනකි' යන ආධ්‍යාත්මය ගැන හොඳින් පෙන්වා දී ඇත.

**තමාට පෙර අන්‍යන්ට දුකින් මුදවා ගත යුතුය යන සිතුවිල්ල, සැම කෙනෙකු තුළම තිබේ**

එසේනම්, ප්‍රායෝගිකව බුදු දහමට ගැලපෙන ආකාරයට කෙසේ කටයුතු කළ යුතුද

අප සංවිධානයේ වන්දනා ගුන්රිය සද්ධිරිම පුණ්ඩික සුතුය වනවා සේම, එහි හරය 'බෝධිසත්ව වර්යයාව' වේ.


තමා දුකින් මැදීම හා සමානව අන්‍යන්ට දුකින් මුදවා ගත යුතුය යන හැඟීම ඇති කර ගන්නා පුද්ගලයන් 'බෝධිසත්වයන්' වේ. එම හැඟීම කෙසේවත් අමතක නොකර ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගැනීම 'බෝධිසත්ව වර්යයාව' වේ. තවත් සරලව පවසනවා නම්, ධර්මය ඉගෙන ගෙන, ජ්විතයට බද්ධ කරගතෙන, අන්‍යන්ගේ දුකට සවන්දීමේ හදවතක් ඇති කර ගැනීම වේ.

තමා දුකින් මැදීමට පෙර, අන්‍යන්ට දුකින් මුදවා ගැනීමේ ප්‍රාර්ථනයට අනුව පුහුණු විය යුතුය ලෙස වදනක් ඇත. එසේ කිරීම බෝධිසත්ව වර්යයාවේ ප්‍රධානම කරුණ වේ.

අප නිතරම සිතන්නේ තමා මුළින්ම දුකින් මිදුනේ නැතිනම්, අන්‍යන්ට දුකින් මුදවා ගැනීමට නොහැකි බවයි. මට ප්‍රශ්න ගොඩැහිලා නිසා අන්‍යන් ගැන සිතන්නට වෙලාවක් නැහැ ලෙස කළුපනා කරන අයද සිටියි.

නමුත්, තමාට පෙර අන්‍යන්ට දුකින් මුදවා ගත යුතුය යන සිතුවිල්ල අපට ඇතිවන්නේ අසිරි ධර්මයන් පුහුණු කිරීමෙන් පසුව නොවේ, එය දැනටමත් අප සියලුදෙනා ප්‍රගම තිබෙන්නාවූ හදවතයි.

තමාට ප්‍රශ්න ගැට්ල් අදිය තිබෙන විටය අන්‍යන්ගේ දුක වේදනාව හොඳින් අවබෝධ කරගැනීමට හැකිවන්නේ. එවිට 'අැත්තටම කණ්ගාවයි', 'කුමක් හෝ කළ යුතුයි' යන හැඟීම ස්වභාවයෙන්ම ඇතිවේ. එවිට තමාගේ දේ පසුවට තබා එම පුද්ගලයන්ට දැන දිග කිරීමට හැකිවේ.



## New Year's Message 2020

අදහරණක් ලෙස, තම දරුවාව ගගට වැටුනු විට අම්මා කෙනෙකි බලාගෙන නොසිටි. පිහිනීමට පුළුවන් හෝ බැරි වේවා මුලින්ම කරන්නේ ගගට පැනීමයි. සාමාන්‍යයෙන් 'පිහිනීමට බැරිනිසා උද්වි කිරීමට නොහැකියි' සේ සිතුවත්, තම දරුවාව බෙරා ගැනීමේ හදවතිනුයි ගගට පනින්නේ.

මෙනුම්‍යයන් බාහිරව එකිනෙකාට වෙනස් වූවත්, සැම මෙනුම්‍යයෙකුගේම පදනම එකක් වේ. කවුරුන් 'වැඩදය ජ්විතයක් ගත කළ යුතුයි', 'සතුවට පත්විය යුතුයි' සේ ප්‍රාර්ථනා කරගෙන සිටියි. එසේම, අරගල පමණක් නොකර, සැම දෙනා සමගම සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරාත්තු වේ.

නමුත් එම කරුණ ගැන නොසැලකිල්ලෙන් ජ්වත්වීම තුළින් පලක් නැත. එබැවින් ධර්මය නිවැරදිව භාරගෙන, ඒ අනුව තම එදිනෙද ජ්විතය ආලේකමත් කරගන්නා ආකාරයට කල්පනා කරමින් කටයුතු කිරීම ප්‍රධාන වේ.

ඛුද්ධ මාර්ගයට ප්‍රමාණයක් නැත, අවසානයක්ද නැත. විකක් තේරුම් ගත්තා යන හැඟීමට පත් වූවද, කුමක් හෝ සිදුවීමක් ඇති වූ විට තම ආත්මාර්ථකාමිත්වය මතුවේ, කේන්ති යයි, එකට එක කියයි. නමුත් ඒ හැමවීම, පසු විපරම් කරමින් තමා ගැන නාවත හැරි බලා, නැවුම් හැඟීමක් ඇති කරගෙන දිනපතා හැම මොහොතක්ම වැදගත්කාට සලකා ජ්විතය ගත කළ යුතුය. එය අප ලබත ආධ්‍යාත්මික දියුණුව වේ.

'මේ මොහොත මේ ස්ථානය ධර්මය පුහුණුවන තැනකි'..... අප මේ ගත කරණ ජ්විතයම ධර්ම පුහුණුවක් බව මතකයේ තබාගෙන, මේ වසරේදීන් උපරිම කැපවීමෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගනිමු.

('කේසේයි පුවත්පත' 2020 ජනවාරි මස 05 වන දින)

